| the second | AT /201   | 17/10/S-I   |  |                                     | •5                                |   |           | 1.0                                | *   |
|------------|---|---|--|-------------------------------------|-----------------------------------|---|-----------|------------------------------------|---|
|            |   |   | பீனி / முழுப் பதிப்புரில   | மையுடையது / А                       | Il Rights Res                     | erved]  |           |                                    | 10<br>1   |
| 0461       | ອີສາກ່າສ<br>(ຜິດ(   | සේ ගුර්කාන<br>යුක්ත ගා  | <sup>5</sup> එගෝස්තිභාව මූමාශ<br>අධානයන පො<br><u>සබාබා[1</u> බා mහු<br><u>General Certific</u><br>නීතය | ூற்றதான்<br>டூ கல்கிக<br>த் தராதரப் | பற்றிராக<br>பற்றிராக<br>பற்றிர (உ | <b>Manons, S.I.F.a</b><br><b>( 886) Store</b><br><b>wij <u>st</u>iù wij</b> | 600 , 201 | 017 @4561019                       | o දෙපාර්තරමන්තුව<br>න්තානාස්යභාග<br>ations, Sri Lanka<br>දෙපාරිතරමන්තුව<br>න්නානාස්යභාග |
| 4          | මූණ<br>Cor  | ணந்த க<br>nbined N  | கணிதம்<br>Aathematics  | I ·                                 | 10 5                              |   |           | மூன்று மணித்<br>Three hours        | தியாலம்   |
|            | 600   |   | පුශ්න පතුය කෙ  |                                     |                                   |   |           | )                                  |   |
|            | A කොටස (පුශ්න 1 - 10) සහ B කොටස (පුශ්න 11 - 17).  |   |  |                                     |                                   |   |           |                                    |   |
|            | * A කොටස:   |   |  |                                     |                                   |   |           |                                    |   |
|            |   |   |  |                                     |                                   |   |           | පිළිතුරු, සපයා අ<br>විත කළ හැකි ය. | ැති ඉඩෙහි   |
|            |   | * Bea   | හටස:   |                                     |                                   |   |           |                                    |   |
|            |   | පුශ්න   | ා <b>පහකට</b> පමණක්  | පිළිතුරු ස                          | පයන්න. ඔම                         | බ පිළිතරු, සපය  | හ ඇති     | කඩයසිවල ලියන්                      | න.  |
|            |   |   |  |                                     |                                   |   |           |                                    |   |
| 1          |   |   |  |                                     |                                   |   | •         |                                    |   |
| 1          | සිටින පරිදි කොටස් දෙක අමුණා විහාග ශාලාධිපතිට භාර දෙන්න.<br>* පුශ්න පතුයෙහි <b>B කොටස පමණක්</b> විහාග ශාලාවෙන් පිටතට ගෙන යාමට ඔබට අවසර ඇත. |   |  |                                     |                                   |   | 873).     |                                    |   |
| f          |   | යා ප්රත්ෂකවරුන්ගේ පුයෝජනය සඳහා පමණි.<br>පරීක්ෂකවරුන්ගේ පුයෝජනය සඳහා පමණි. |  |                                     |                                   |   |           |                                    |   |
|            |   | ( (   | 10) සංයුක්ත ගණිය   |                                     | )<br>J                            | າວຕ ຕະໂຫຼາ ດອະ  |           |                                    |   |
|            |   | කොටස  | පුශ්න අංකය   | ලකුණු                               | -                                 |   |           |                                    |   |
|            |   |   | 1  |                                     |                                   | I පතුය  |           |                                    |   |
|            |   |   | 2  |                                     | -                                 |   |           |                                    |   |
|            |   |   | 3  |                                     | -                                 | Π පතුය  |           |                                    | _   |
|            |   |   | . 4  |                                     | _                                 | එකතුව   |           |                                    |   |
|            |   | A   | 5  |                                     |                                   | අවසාන ලකුද  | 5         |                                    |   |
|            |   |   | 6  |                                     |                                   | (   | -         |                                    |   |
|            |   |   | 7  |                                     |                                   |   |           |                                    |   |
|            |   |   | 8  |                                     |                                   |   |           |                                    |   |
|            |   |   | 9  | -                                   |                                   |   | qt        | වසාන ලකුණු                         | _   |
|            |   |   | 10   |                                     |                                   | ඉලක්කමෙන්   |           |                                    |   |
|            |   |   | 11   |                                     |                                   | අකුරෙන්   |           |                                    |   |
|            |   |   | 12   |                                     |                                   | <u> </u>  |           |                                    |   |
|            |   |   | 13   |                                     |                                   |   |           | සංකේත අංක                          |   |
|            |   | В   | 14   |                                     |                                   | උත්තර පතු පර  | රීක්ෂක    |                                    |   |
|            |   |   | 15   |                                     |                                   | පරික්ෂා කළේ:  | 1         |                                    |   |
|            |   |   | 16   |                                     |                                   |   | 2         |                                    |   |

අධීක්ෂණය කළේ:

•

17

එකතුව පුතිශනය

ŧ

2

[දෙවැනි පිටුව බලන්න.

| AL/2017/10/S-I -2- |  |  |  |  |  |
|--------------------|--|--|--|--|--|
| _                  | <u>A</u> කොටස  |  |  |  |  |
| 1.                 | ගණීත අගපුහන මූලධර්මය භාවිතයෙන්, සියලු $n \in \mathbb{Z}^+$ සඳහා $\sum_{r=1}^n r(3r+1) = n(n+1)^2$ බව සාධනය කරන්න |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    | · · · · · · · · · · · · · · · · · · ·  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    | •••••••••••••••••••••••••••••••••••••••  |  |  |  |  |
| 2.                 | $x^2-1 \geq  x+1 $ අසමානතාව සපුරාලන $x$ හි සියලු ම තාත්ත්වික අගයන් සොයන්න.                                       |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
| 1                  |  |  |  |  |  |
|                    | ••••••   |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    | •••••••••••••••••••••••••••••••••••••••  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    | ·······  |  |  |  |  |
|                    |  |  |  |  |  |
|                    |  |  |  |  |  |

[තුන්වැනි පිටුව බලන්න.

## AL/2017/10/S-I

١.

4

| 1.00 | ආගන්ඩ් සටහනක, $\operatorname{Arg}(z-2i)=rac{\pi}{3}$ යන්න සපුරාලන $z$ සංකීර්ණ සංඛාහ නීරූපණය කරන ලක්ෂාවල පථය  |
|------|---|
|      | වන / හි දළ සටහනක් අඳින්න.   |
|      | P හා Q යනු ඉහත ආගන්ඩ් සටහනෙහි පිළිවෙළින් 2i හා √3 + 5i සංකීර්ණ සංඛාහ නිරූපණය කරන ලක්ෂා<br>යැයි ගනිමු. PQ දුර සොයා Q ලක්ෂාය l මත පිහිටන බව පෙන්වන්න. |
| 6    |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
| 1.   | INFINITY යන වචනයෙහි අකුරු අට, වෙනස් ආකාර කීයකට පේළියක පිළියෙල කළ හැකි ද?  |
|      | මෙම පිළියෙල කිරීම්වලින් කොපමණක  |
|      | (i) I අකුරු තුන ම එක ළඟ තිබේ ද?   |
|      |   |
|      |   |
|      | (ii) හරියටම එක I අකුරක් හා N අකුරු දෙක ම මුල් අකුරු තුන ලෙස තිබේ ද?   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |
|      |   |

[ගතරවැනි පිටුව බලන්න.

.

.

190

| AL/2   | 2017/10/S-I  | -4-  |
|--------|--|--|
| -      |  | 2 2  |
| 5. (   | $0 < \alpha < \frac{\pi}{2} \omega$  | ැයි ගනිමු. $\lim_{x \to \alpha} \frac{x^3 - \alpha^3}{\tan x - \tan \alpha} = 3\alpha^2 \cos^2 \alpha$ බව පෙන්වන්න.  |
|        |  |  |
|        |  |  |
|        |  |  |
|        |  |  |
|        |  |  |
|        |  | •••••••••••••••••••••••••••••••••••••••  |
|        |  |  |
|        |  |  |
|        |  |  |
| 1      |  |  |
|        |  |  |
|        |  |  |
|        | ••••••   |  |
| 13<br> |  |  |
|        |  |  |
|        |  |  |
|        |  |  |
|        |  | $\sqrt{b-a}\sin x$ and $\sin x$  |
| 6.     | 0 <a<b th="" යැයි<=""><th>පි ගනිමු. <math>\frac{\mathrm{d}}{\mathrm{d}x}\sin^{-1}\left(\sqrt{\frac{b-a}{b}}\cos x\right) = -\frac{\sqrt{b-a}\sin x}{\sqrt{a}\cos^2 x + b\sin^2 x}</math> බව පෙන්වන්න.</th></a<b> | පි ගනිමු. $\frac{\mathrm{d}}{\mathrm{d}x}\sin^{-1}\left(\sqrt{\frac{b-a}{b}}\cos x\right) = -\frac{\sqrt{b-a}\sin x}{\sqrt{a}\cos^2 x + b\sin^2 x}$ බව පෙන්වන්න. |
|        | [  | sin x dr. energenter   |
| 1      | ම නයන, ∫ √   | $\frac{\sin x}{a\cos^2 x + b\sin^2 x}$ dx සොයන්න.  |
|        |  |  |
|        |  |  |
|        |  |  |
|        |  |  |
| 1      |  |  |
|        | •••••  |  |
| -      |  | 2  |
|        |  |  |
|        | ••••••   |  |
|        |  |  |
|        |  |  |
|        |  |  |
|        |  |  |
| 1      |  |  |
|        |  |  |
|        |  |  |
|        |  | ·····  |

•

## AL/2017/10/S-I

| 7. | $C$ වකුයක්, $0 < \theta < \frac{\pi}{2}$ සඳහා $x = 3\cos\theta - \cos^3\theta$ , $y = 3\sin\theta - \sin^3\theta$ මගින් පරාමිතිකව දෙනු ලැබේ.   |
|----|--|
|    | $\frac{\mathrm{d}y}{\mathrm{d}x} = -\cot^3 \theta$ බව පෙන්වන්න.  |
|    | ස්පර්ශ රේබාවේ අනුකුමණය – $1$ වන පරිදි $C$ වකුය මත වූ $P$ ලක්ෂායෙහි ඛණ්ඩාංක සොයන්න.   |
|    |  |
|    | <u>.</u>   |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
| 8. | $l_1$ හා $l_2$ යනු පිළිවෙළින් $3x - 4y = 2$ හා $4x - 3y = 1$ මගින් දෙනු ලබන සරල රේඛා යැයි ගනිමු.   |
| 1  |  |
|    | (i) $l_1$ හා $l_2$ අතර කෝණවල සමච්ඡේදකයන්හි සමීකරණ ලියා දක්වන්න.  |
|    | <ul> <li>(i) l<sub>1</sub> හා l<sub>2</sub> අතර කෝණවල සමච්ඡේදකයන්හි සමීකරණ ලියා දක්වත්ත.</li> <li>(ii) l<sub>1</sub> හා l<sub>2</sub> අතර සුළු කෝණයේ සමච්ඡේදකයෙහි සමීකරණය සොයන්න.</li> </ul> |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |
|    |  |

•

|   | ද වෘත්තයෙහි සමීකරණය සොයන්න.   |
|---|---|
|   |   |
|   |   |
|   |   |
|   |   |
|   |   |
|   |   |
|   |   |
|   | ·   |
|   |   |
|   | ······································  |
|   |   |
| 2 |   |
|   |   |
|   |   |
|   |   |
|   |   |
|   |   |
|   | $(\rho, \rho)^2$ $\pi, \pi, \overline{3}$   |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos\frac{\theta}{2} + \sin\frac{\theta}{2}\right) = 1 + \sin\theta$ බව පෙන්වන්න. ඒ නයින්, $\cos\frac{\theta}{12} + \sin\frac{\theta}{12} = \sqrt{\frac{\theta}{2}}$ බ<br>පෙන්වා $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3}-1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.  |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos\frac{\theta}{2} + \sin\frac{\theta}{2}\right) = 1 + \sin\theta$ බව පෙත්වන්න. ඒ නයින්, $\cos\frac{\theta}{12} + \sin\frac{\theta}{12} = \sqrt{\frac{2}{2}}$ බ<br>පෙත්වා $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.   |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos\frac{\theta}{2} + \sin\frac{\theta}{2}\right) = 1 + \sin\theta$ බව පෙත්වන්න. ඒ නයින්, $\cos\frac{\theta}{12} + \sin\frac{\theta}{12} = \sqrt{\frac{2}{2}}$ බ<br>පෙත්වා $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3}-1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.   |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos\frac{\sigma}{2} + \sin\frac{\sigma}{2}\right) = 1 + \sin\theta$ බව පෙත්වන්න. ඒ නයින්, $\cos\frac{\pi}{12} + \sin\frac{\pi}{12} = \sqrt{\frac{\sigma}{2}}$ බ<br>පෙත්වා $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.  |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos\frac{\sigma}{2} + \sin\frac{\sigma}{2}\right) = 1 + \sin\theta$ බව පෙත්වන්න. ඒ නයින්, $\cos\frac{\pi}{12} + \sin\frac{\pi}{12} = \sqrt{\frac{\sigma}{2}}$ බ<br>පෙත්වා $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අපෝහනය කරත්න.  |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos\frac{\theta}{2} + \sin\frac{\theta}{2}\right) = 1 + \sin\theta$ බව පෙන්වන්න. ඒ නයින්, $\cos\frac{\theta}{12} + \sin\frac{\theta}{12} = \sqrt{\frac{\theta}{2}}$ බ<br>පෙන්වා $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.  |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos\frac{\theta}{2} + \sin\frac{\theta}{2}\right) = 1 + \sin\theta$ බව පෙන්වන්න. ඒ නයින්, $\cos\frac{\theta}{12} + \sin\frac{\theta}{12} = \sqrt{\frac{2}{2}}$ බ<br>පෙන්වා $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.   |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos\frac{\sigma}{2} + \sin\frac{\sigma}{2}\right) = 1 + \sin\theta$ බව පෙන්වන්න. ඒ නයින්, $\cos\frac{\pi}{12} + \sin\frac{\pi}{12} = \sqrt{\frac{\sigma}{2}}$ බ<br>පෙන්වා $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.  |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos\frac{\sigma}{2} + \sin\frac{\sigma}{2}\right) = 1 + \sin\theta$ බව පෙන්වන්න. ඒ නයින්, $\cos\frac{\pi}{12} + \sin\frac{\pi}{12} = \sqrt{\frac{\sigma}{2}}$ බ<br>පෙන්වා $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.  |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos\frac{\theta}{2} + \sin\frac{\theta}{2}\right) = 1 + \sin\theta$ බව පෙන්වන්න. ඒ නයින්, $\cos\frac{\theta}{12} + \sin\frac{\theta}{12} = \sqrt{\frac{2}{2}}$ බ<br>පෙන්වා $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.   |
|   | $-\pi < \theta \le \pi \ \exp(\cos\frac{\theta}{2} + \sin\frac{\theta}{2}) = 1 + \sin\theta  \text{ab eessibals}  \mathbf{f} \ \mathbf{a} \mathbf{a} \mathbf{a} \mathbf{a}, \ \cos\frac{\pi}{12} + \sin\frac{\pi}{12} = \sqrt{\frac{2}{2}}  \text{a}$ eessible $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.  |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos\frac{\theta}{2} + \sin\frac{\theta}{2}\right) = 1 + \sin\theta$ බව පෙන්වන්න. ඒ නයින්, $\cos\frac{\pi}{12} + \sin\frac{\pi}{12} = \sqrt{\frac{2}{2}}$ බ<br>පෙන්වා $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.   |
|   | $-\pi < \theta \le \pi \operatorname{treps}\left(\cos\frac{\varphi}{2} + \sin\frac{\varphi}{2}\right) = 1 + \sin\theta  \text{ab evaluation}  \mathbf{f} \text{ adds},  \cos\frac{\pi}{12} + \sin\frac{\pi}{12} = \sqrt{\frac{\varphi}{2}}  \text{ac}$ evaluation $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}  \text{ac}  \varphi \text{ evaluation}  \sin\frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}  \text{ac}  \varphi \text{ evaluation}  \mathbf{ac} \text{ adds}.$ |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos \frac{\theta}{2} + \sin \frac{\theta}{2}\right) = 1 + \sin \theta$ බව පෙන්වන්න. ඒ නයින්, $\cos \frac{\pi}{12} + \sin \frac{\pi}{12} = \sqrt{\frac{\theta}{2}}$ බ<br>පෙන්වා $\cos \frac{\pi}{12} - \sin \frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin \frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.  |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos\frac{\sigma}{2} + \sin\frac{\sigma}{2}\right) = 1 + \sin\theta$ බව පෙන්වන්න. <b>5 නයික්</b> , $\cos\frac{\pi}{12} + \sin\frac{\pi}{12} = \sqrt{\frac{2}{2}}$ බ<br>පෙන්වා $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.   |
|   | $-\pi < \theta \le \pi$ සඳහා $\left(\cos \frac{\sigma}{2} + \sin \frac{\sigma}{2}\right) = 1 + \sin \theta$ බව පෙන්වන්න. ඒ නයින්, $\cos \frac{\pi}{12} + \sin \frac{\pi}{12} = \sqrt{\frac{\sigma}{2}}$ බ<br>පෙන්වා $\cos \frac{\pi}{12} - \sin \frac{\pi}{12}$ හි අගය ද සොයන්න. $\sin \frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අපෝහනය කරන්න.  |
|   | $-\pi < \theta \le \pi$ జళ్యం $\left(\cos\frac{\theta}{2} + \sin\frac{\theta}{2}\right)^2 = 1 + \sin\theta$ බల ఆలులిను. <b>ర విడి</b> , $\cos\frac{\pi}{12} + \sin\frac{\pi}{12} = \sqrt{\frac{3}{2}}$ බ<br>ఆలులిలు $\cos\frac{\pi}{12} - \sin\frac{\pi}{12}$ හි අගద ç జుబడును. $\sin\frac{\pi}{12} = \frac{\sqrt{3} - 1}{2\sqrt{2}}$ බව අలులిలు దారును.  |

\*\*

[ගත්වැනි පිටුව බලන්න.

| AL/2017/10/S-I  | - 7 -   |   | 40449  |
|---|---|---|--|
| பெழு பிருந்து குறைக்கு குறைக் |   | பாது தாட்டியாகு கோடுக்களம்<br>இலங்க                                     | கு கூல மலக் கோலக்களம்<br>கப்பரீட்சைத் திணைக்களம்                 |
| கல்விப் பொத<br>General Certific   | து வகைய பகு (டூயை கே<br>பத் தராதரப் பத்திர (உயர்<br>cate of Education (Adv. Lev | கர)ப் பரீட்சை, 2017 ஒ   | கஸ்ந்  |
| <b>கேංයුක්ත ගණීතය</b><br>இணைந்த கணிதம்<br>Combined Mathematics  |   |   |  |
|   | B කොටස  |   |  |
| * පුශ්න <b>පහකට</b> පමණ   | ණක් පිළිතුරු සපයන්න.  |   |  |
| 11. (a) $f(x) = 3x^2 + 2ax + b \omega_0$  | ැයි ගනිමු; මෙහි a, b ∈ ℝ වේ.  | ×   |  |
| f(x)=0 සමීකරණයට ස   | තාත්ත්වික පුහින්න මූල දෙකක  | ් තිබෙන බව දී ඇත. $a^2$   | > 3b බව පෙත්වන්න.  |
| f(x) = 0 හි මූල $lpha$ හා $eta$   | යැයි ගනිමු. α ඇසුරෙන් α +   | eta ද $b$ ඇසුරෙන් $aeta$ ද ලි   | යා දක්වන්න.  |
| $\left \alpha-\beta\right =\frac{2}{3}\sqrt{a^2-3b}$  | බව පෙත්වත්ත.  |   |  |
| lpha+eta  හා $ lpha-eta $ ස්වස්   | කීය මූල ලෙස ඇති වර්ගජ ස   | මීකරණය  |  |
| $9x^2 - 6\Big( a  + \sqrt{a^2 - 3b}\Big)$   | $\int x + 4\sqrt{a^4 - 3a^2b} = 0  \text{OSz}$                                  | ් දෙනු ලබන බව තවදුර   | ටත් පෙන්වන්න.  |
|   | යැයි ගනිමු; මෙහි p,q∈ℝ ය<br>g(x) බෙදූ විට ශේෂය 5 බව                             |   |  |
| p හා q හි අගයන් සොය   | ා (x+1) යන්න g(x) හි සාධක   | ායක් බව පෙන්වන්න.   |  |
| 12. (a) x හි ආරෝහණ බල වලි   | න් (5 + 2x) <sup>14</sup> හි ද්විපද පුසාර                                       | ණය ලියා දක්වත්ත.  | s:   |
| r = 0, 1, 2,, 14 සඳහා   | ඉහත පුසාරණයේ x' අඩංගු ප   | පදය T <sub>r</sub> යැයි ගනිමු.  | 15   |
| $x \neq 0$ සඳහා $\frac{T_{r+1}}{T_r} = \frac{2(1)}{50}$   | <u>14 – r)</u> x බව පෙත්වත්ත.<br>(r + 1)  |   | * *  |
| <b>ඒ නයින්</b> , <i>x</i> = <mark>4</mark> වන විට   | ), ඉහත පුසාරණයෙහි විශාලත  | ාම පදය ලබාදෙන r හි අ  | ගය සොයන්න.   |
| (b) c ≥ 0 යැයි ගනිමු. r ∈ Z   | $+ \exp(2) \frac{2}{(r+c)(r+c+2)} = \frac{2}{(r+c)(r+c+2)}$                     | $\frac{1}{(r+c)} - \frac{1}{(r+c+2)}$ බව                                | පෙන්වත්ත.  |
| /-  | $\sum_{r=1}^{n} \frac{2}{(r+c)(r+c+2)} = \frac{(3+c)}{(1+c)}$                   | $\frac{2c}{(2+c)} = \frac{1}{(n+c+1)} = \frac{1}{(n+c+1)}$              | <u>1</u><br>n+c+2) බව  |
| පෙන්වත්ත.   |   |   |  |
| $\sum_{r=1}^{\infty} \frac{2}{(r+c)(r+c+2)} \phi$   | පරිමිත ලේණිය අභිසාරී බව අ   | පෝහනය කර එහි ඓක   | ාපය සොයන්න.  |
| c සඳහා සුදුසු අගයන් සර<br>පෙන්වන්න.   | හිත ව`මෙම ඓකාඃය භාවිතගෙ   | ost, $\sum_{r=1}^{\infty} \frac{1}{r(r+2)} = \frac{1}{3} + \frac{1}{3}$ | $\sum_{r=1}^{\infty} \frac{1}{(r+1)(r+3)}  \exists \mathfrak{D}$ |
|   |   |   |  |
|   |   |   |  |

[අවවැනි පිටුව බලන්න,

**13.** (a)  $\mathbf{A} = \begin{pmatrix} 2 & a & 3 \\ -1 & b & 2 \end{pmatrix}$ ,  $\mathbf{B} = \begin{pmatrix} 1 & -1 & a \\ 1 & b & 0 \end{pmatrix}$  හා  $\mathbf{P} = \begin{pmatrix} 4 & 1 \\ 2 & 0 \end{pmatrix}$  යැයි ගනිමු; මෙහි  $a, b \in \mathbb{R}$  වේ.  $\mathbf{A}\mathbf{B}^{\mathrm{T}} = \mathbf{P}$  බව දී ඇත; මෙහි  $\mathbf{B}^{\mathrm{T}}$  මගින්  $\mathbf{B}$  නාහසයෙහි පෙරළුම දැක්වේ. a = 1 හා b = -1 බව පෙන්වා, a හා b සඳහා මෙම අගයන් සහිත ව  $\mathbf{B}^{\mathsf{T}}\mathbf{A}$  සොයන්න.  ${f P}^{-1}$ ලියා දක්වා, එය භාවිතයෙන්,  ${f PQ}={f P}^2+2{f I}$  වන පරිදි  ${f Q}$  නාහාසය සොයන්න; මෙහි  ${f I}$  යනු ගණය 2 වූ ඒකක නාහසයයි. (b) ආගන්ඩ් සටහනක, |z|=1 සපුරාලන z සංකීර්ණ සංඛාහ නිරූපණය කරන ලක්ෂායන්හි පථය වූ C හි දළ සටහනක් අඳින්න.  $z_0 = a (\cos \theta + i \sin \theta)$  යැයි ගනිමු; මෙහි a > 0 හා  $0 < \theta < \frac{\pi}{2}$  වේ.  $\frac{1}{z_0}$  හා  $z_0^2$  යන සංකීර්ණ සංඛාා එක එකක මාපාංකය a ඇසුරෙන් ද පුධාන විස්තාරය heta ඇසුරෙන් ද සොයන්න. P,Q,R හා S යනු පිළිවෙළින්  $z_0, rac{1}{z_0}, z_0+rac{1}{z_0}$  හා  $z_0^2$  යන සංකීර්ණ සංඛාා ඉහත ආගන්ඩ් සටහනෙහි නිරූපණය කරන ලක්ෂා යැයි ගනිමු. P ලක්ෂාය ඉහත C මත පිහිටන විට (i) Q හා S ලක්ෂා ද C මත පිහිටන බවත් (ii) R ලක්ෂාය තාත්ත්වික අක්ෂය මත 0 හා 2 අතර පිහිටන බවත් පෙත්වත්ත. 14. (a)  $x \neq 1, 2$  සඳහා  $f(x) = \frac{x^2}{(x-1)(x-2)}$  යැයි ගනිමු.  $x \neq 1, 2$  සඳහා f(x)හි වසුත්පන්නය, f'(x) යන්න  $f'(x) = \frac{x(4-3x)}{(x-1)^2(x-2)^2}$  මගින් දෙනු ලබන බව පෙන්වන්න. ස්පර්ශෝන්මුඛ හා හැරුම් ලක්ෂා දක්වමින් y=f(x) හි පුස්තාරයේ දළ සටහනක් අඳින්න. පුස්තාරය භාවිතයෙන්  $\frac{x^2}{(x-1)(x-2)} \le 0$  අසමානතාව විසඳන්න. (b) යාබද රූපයේ පෙත්වා ඇති අඳුරු කළ පෙදෙසෙහි D වර්ගඵලය 385 m<sup>2</sup> වේ. මෙම පෙදෙස ලබාගෙන ඇත්තේ දිග මීටර 5x ද පළල මීටර 3y ද වූ ABCD ඍජුකෝණාසුයකින්, දිග මීටර y ද පළල මීටර x ද වූ සර්වසම ඍජුකෝණාසු හතරක් ඉවත් කිරීමෙනි.  $y = \frac{35}{x}$  බව පෙන්වා, අඳුරු කළ පෙදෙසෙහි මීටරවලින් මනින ලද පරිමිතිය P යන්න x > 0 සඳහා  $P = 14x + \frac{350}{x}$  මගින් දෙනු ලබන බව පෙත්වත්ත. P අවම වන පරිදි x හි අගය සොයන්න.

[නවවැනි පිටුව බලන්න.

AL/2017/10/S-I

15. (a) (i)  $\frac{1}{x(x+1)^2}$  හින්න භාග ඇසුරෙන් පුකාශ කර, **ඒ නයින්**,  $\int \frac{1}{x(x+1)^2} dx$  සොයන්න. (ii) කොටස් වශයෙන් අනුකලනය භාවිතයෙන්,  $\int xe^{-x} \mathrm{d}x$  සොයා, ඒ නයින්,  $y = xe^{-x}$ වකුයෙන් ද x = 1, x = 2 හා y = 0 සරල රේඛාවලින් ද ආවෘත පෙදෙසෙහි වර්ගඵලය සොයන්න.  $(b) \ c > 0$  හා  $I = \int \frac{\ln (c + x)}{c^2 + x^2} dx$  යැයි ගනිමු.  $x = c \tan \theta$  ආදේශය භාවිතයෙන්,  $I = \frac{\pi}{4c} \ln c + \frac{1}{c} J$  බව පෙන්වන්න; මෙහි  $J = \int_{-\infty}^{4} \ln (1 + \tan \theta) \, d\theta$  වේ. a නියතයක් වන  $\int_{-\infty}^{\infty} f(x) dx = \int_{-\infty}^{a} f(a-x) dx$  සූතුය භාවිතයෙන්,  $J = \frac{\pi}{8} \ln 2$  බව පෙන්වන්න.  $I = \frac{\pi}{8c} \ln(2c^2)$  බව අපෝහනය කරන්න.  $16. m \in \mathbb{R}$ යැයි ගනිමු.  $P \equiv (0,1)$  ලක්ෂාය y = mx මගින් දෙනු ලබන l සරල රේඛාව මත නොපිහිටන බව පෙත්වත්ත. l ට ලම්බව P හරහා වූ සරල රේඛාව මත ඕනෑම ලක්ෂායක ඛණ්ඩාංක (–mt, t+1) ආකාරයෙන් ලිවිය හැකි බව පෙන්වන්න; මෙහි t යනු පරාමිතියකි. ඒ නයින්, P සිට l ට ඇඳි ලම්බයේ අඩිය වූ Q ලක්ෂායෙහි ඛණ්ඩාංක  $\left(rac{m}{1+m^2},rac{m^2}{1+m^2}
ight)$ මගින් දෙනු ලබන බව පෙත්වත්ත. m විචලනය වන විට, Q ලක්ෂාය  $x^2 + y^2 - y = 0$  මගින් දෙනු ලබන S වෘත්තය මත පිහිටන බව පෙන්වා, Q හි පථයේ දළ සටහනක් xy-තලයෙහි අඳින්න. තව ද  $R \equiv \left(\frac{\sqrt{3}}{4}, \frac{1}{4}\right)$ ලක්ෂාය S මත පිහිටන බව පෙන්වන්න. R ලක්ෂායේ දී S බාහිරව ස්පර්ශ කරන හා x-අක්ෂය මත කේන්දුය පිහිටන S' වෘත්තයේ සමීකරණය සොයන්න.  $S^\prime$ හි කේන්දුයම කේන්දුය ලෙස ඇතිව S අභාාන්තරව ස්පර්ශ කරන වෘත්තයේ සමීකරණය ලියා දක්වන්න. 17. (a) (i)  $0^{\circ} < \theta < 90^{\circ}$  සඳහා  $\frac{2\cos(60^{\circ} - \theta) - \cos\theta}{\sin\theta} = \sqrt{3}$  බව පෙන්වන්න. (ii) රූපයේ පෙන්වා ඇති ABCD චතුරසුයෙහි AB = AD,  $A\hat{B}C = 80^\circ$ ,  $C\hat{A}D = 20^\circ$  හා  $B\hat{A}C = 60^\circ$ වේ.  $A\hat{C}D$  = lpha යැයි ගනිමු. ABC සිකෝණය සඳහා සයින් නීතිය භාවිතයෙන්,  $rac{AC}{AB}$  =  $2\cos 40^\circ$  බව පෙත්වත්ත. මීළඟට ADC තිකෝණය සඳහා සයින් නීතිය භාවිතයෙන්,  $\frac{AC}{AD} = \frac{\sin(20^\circ + \alpha)}{\sin \alpha}$  බව පෙත්වන්න.  $\sin (20^\circ + \alpha) = 2 \cos 40^\circ \sin \alpha$  බව අපෝහනය කරන්න. ඒ නයින්,  $\cot \alpha = \frac{2\cos 40^\circ - \cos 20^\circ}{\sin 20^\circ}$  බව පෙන්වන්න. 80% 60° දැන්, ඉහත (i) හි පුතිඵලය භාවිතයෙන්,  $\alpha = 30^\circ$  බව පෙන්වන්න. (b)  $\cos 4x + \sin 4x = \cos 2x + \sin 2x$  සමීකරණය විසඳන්න.

\*\*\*

## Visit Online Panthiya YouTube channel to watch Combined Maths and Chemistry Videos

